

SUPPLEMENT

20

The Ceylon Government Gazette,

PART III.

FRIDAY, SEPTEMBER 27, 1901.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

[Notice under "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."]

TAKE notice, that unless within three months from the 6th day of September, 1901, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, appear before the Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897 at his office at Galle and make claim to the said lands or any of them or to some interest therein :

Such Special Officer, in pursuance of the powers vested in him by Ordinance No. 1 of 1897, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER,
Special Officer.

Description of Lands referred to.

The following lots, situated in the village of Walakanda in the Gangaboda pattu of the Matara District, in the Southern Province, as described in the annexed certified drawings :—

		I.	Preliminary plan 5,020.		
Lot.		Name of Land.			Extent.
A.	B. P.				
10545	...	Gurukanattahena and Kolluhenakanatta	58 1 19
E 569	...	Akurettiyahena	2 3 15
					61 0 34

on preliminary plan 5,020; and bounded on the north by the Gansabhawa road from Puhulwela to Urugamuwa; on the east by Puwakgahahena claimed by Ranasinge Matheshamy and others ($\frac{P.P. 5,020}{L 569}$), the Watawala-aredola, Kollukanattapahalakele claimed by Ranasinge Matheshamy and others ($\frac{P.P. 5,020}{H 569}$), Doledeniya claimed by Ranasinge Peyhamy and others, the Watawala-aredola; on the south by the Watawala-aredola; on the west by Akuretiyadeniyapahalakele claimed by Ranasinge Matheshamy and others ($\frac{P.P. 5,020}{G 569}$), Akuretiyadeniya claimed by ditto ($\frac{P.P. 5,020}{V 567}$), Lewdeniyapahalakele claimed by ditto ($\frac{P.P. 5,020}{H 567}$), Kohiladeniya claimed by ditto ($\frac{P.P. 5,020}{E 567}$).

වත්ම 1901 කුටු සැපේතුවේ මස 6 වෙනි දින පටන් තුන්ම, සයක් ඇතුළතදී මෙහි පහත ද්‍රව්‍ය ඉඩි වලට නොගෙන්වා ඉතු එකකට නොගෙන්වා සිංහලන්හා යම් අයිතිවා, සික්මන් තුළ නිබෙන යම් අයෙක් ඇත්තේම් එම අය විසින් වත්ම 1897 නේ නොමුර 1 කේ ආභ්‍යන්තරයේ ඇප්පලේ කන්තොරුවේදී උන්නාන්සේන් ඉදිරිපිට ඇත්තේ පෙන්සිල් එක් ඉඩිවලට නොගෙන්වා රුව ඇත් ගම් කොටසකට සිස් අයිතිවා, සික්මන් පෙන්වා, සිරින්ට නොයෙදුගෙන්වා, එක් විශේෂ මහුක්කිවරයා, නෙත්තාන්සේන් එක්ව වත්ම 1897 නේ, නොමුර 1 කේ ආභ්‍යන්තරයේ නෙත්තාන්සේන් ඉඩිවලට ඇත්තේ සියලු උන්නාන්සේන් එක්ව වෙත පෙන්වනු ලැබේ. එක්ව ඇත්තේ ප්‍රකාර යම් පෙන්සිල් සික්මන් නොමුර 1 කේ ආභ්‍යන්තරයේ නෙත්තාන්සේන් ඉඩිවලට ඇත්තේ සියලු උන්නාන්සේන් එක්ව වෙත පෙන්වනු ලැබේ.

— ପେ. ପେ. ଫ୍ରେସର,
ଶିଖେତ ମନ୍ଦିରକାରସୁହାବିନ୍ଦୁଙ୍କୁ
ବିଭିନ୍ନ ବିଭିନ୍ନ ବିଭିନ୍ନ

දකුණු පලාතට අයිති මානර දිස්ත්‍රික්කෙක් යෙතෙහි පත්‍රවලි වලුකන්ද යන ගම පිශීව, තීබෙන තුළ ඇතුළු පැහැදිලි සිත්තියම්වල පෙනීයන ලෙසි පැහැදිලි දැනුවත් තීක්ෂණවලිට. එනම් :-

P. P. 5,020 සිනියම්පතුවල් අඩංගුව :—		I.	බ්‍රේසින්ස්ම 5,020.
බ්‍රේසින්ස්ම.	දූෂණීම් නම.		බ්‍රේසින්ස්ම.
10545	දුරක්කන්තා ශේන සහ කොල්ලෑසේන කනත්ත	58	1 19
E 569	අකුරුටිය ශේන ...	2	3 15
		61	0 34

தீவு மல்கீன்-நிருப்பு பூஷணம் கீட்டு விவரம் என கலைகள் பார்த்; சூரியனிறை ரக சின்னே மதைக்கும் சுக விவரம் விவரம் அகிலிவி, சிகிமி கியன பூஷணம் (P.P. $\frac{5,020}{L 569}$), விவரம் அகிலை, ரகசின்னே மதைக்கும் சுக விவரம் அகிலை விவரம் அகிலை கொல்லுக்கீலை (P.P. $\frac{5,020}{H 569}$), ரகசின்னே பேரும் சுக விவரம் அகிலை விவரம் அகிலை விவரம் அகிலை கியன பூஷணம் கீட்டு விவரம் (P.P. $\frac{5,020}{C 569}$), அது அகிலை விவரம் அகிலை விவரம் கியன பூஷணம் விவரம் (P.P. $\frac{5,020}{V 567}$), அது அகிலை விவரம் அகிலை விவரம் கியன பூஷணம் (P.P. $\frac{5,020}{I 567}$).

இவ்வறிவித்தனின் தேசியாகிய 1901 ம் ஸு-த்து புரட்டாகியீ 6 செத்தியிலிருந்து மூன்று மாசத்திற்குள்ளாக இதன் கீழ் விவரித்திருக்கும் காணிகளை அல்லது அக்காணிகளை வெற்றறை யும் குறித்து உரித்துப்பேசுவோர்கள் யாருமிருந்தால், அவர்கள் 1897 ம் ஸு-த்து முதலாம் நொம்பர் சட்டத்தின் 28 ம் பிரிவின்படி ஏற்படுத்திய குறிப்பான் உத்தியோகஸ்தர் மூன்பாக காவி அவரது காந்தோரில் தெரிப்பட்டு மேற்படி காணிகளை அல்லது அவற்றி வெதையுன் குறித்து யாது ம் உரிமை அல்லது உடங்கை கண்டியாகிறார்கள், மேற்சொல்லிய குறித்த உத்தியோகஸ்தராக தமிழ் 1897 ம் ஸு-த்து முதலாம் இலக்கச்சட்டத்தினால் தனக்குக் கொடுத்திருக்கும் தத்துவ தத்தைக்கொண்டு தன் கையொப்பமிட்டு எழுதது மூலமாய் சொல்லப்பட்ட காணிகளை அல்லது அவைகளின் உரித்தைப் பேசப்பட்டவர்கள் வெளிப்படாவிடில் முடிக்குரிய ஆதனமென்று வெளி யரங்கப்படுத்துவார்.

ஜே. ஜி. பிரேஸர்,
குறிப்பான் உத்தியோகஸ்தர்.

சொல்லப்பட்ட காணிகளின் விவரம்.

தென் மாகாணத்தின் மாததறை டிஸ்திரிக்கில் கங்கபடபத்துவையைச் சேர்ந்த வள. கன்னை என்னும் கிராமத்திலுள்ள இதன் கீழ் சொல்லப்படும் காணித்துண்டிகள், அதாவது இத் தோட்டைனத்துக் குறிக்கப்பட்டு உறுதிப்படுத்திய டாப்புகளில் விவரிக்கப்பட்டிருக்கின்றன :—


I.

பிளான் இலக்கம் 5,020.

P. P. நொம்பர் 5,020 ம் பிரதமபடத்தில்

நெட. காணியின் நெட பெயர்.	விசாலம்.
	க. மு. பெ.
10545 ... குறுக்கேள, கொல்லுகேளேந்தத் ..	58 1 19
E 569 ... அக்குரட்டுயேளே ...	2 3 15
	61 0 34

எல்லை, வடக்கு-புகுள்வெளியிலிருந்து ஊறகமூவுக்குப்போகும் கம்ஸபா க்ரூட்டு ; கிழக்கு-நன்கின்கே மத்தெள்காமியும் சிலபேர்களும் உரித்துபேசும் புவக்காகேன (P.P. $\frac{5,020}{L 569}$), வட்டவல்லுரேதொல, நன்கின்கே மத்தெள்காமியும் சிலபேர்களும் உரித்துபேசும் கொல்லுகன் ததேபாலகேன் (P.P. $\frac{5,020}{H 569}$), நன்கின்கே பெயகாமியும் சிலபேர்களும் உரித்துபேசும் தொலேதனிய, வட்டவல்லுரேசொல ; தெங்கு-வட்டவில்லுரேதொல ; மேற்கு-நன்கின்கே மத்தெள்காமியும் சிலபேர்களும் உரித்துபேசும் அக்குரட்டுயேதனியேபால கெடலை (P.P. $\frac{5,020}{C 569}$), மேற்சொல்லியவர்கள் உரித்துபேசும் அக்குரட்டுயேதனிய (P.P. $\frac{5,020}{V 567}$), மேற்சொல்லியவர்கள் உரித்துபேசும் கெவுதனியேபாலகேன் (P.P. $\frac{5,020}{H 567}$), மேற்சொல்லியவர்கள் உரித்துபேசும் கெகிலதனிய (P.P. $\frac{5,020}{I 567}$).



Situation : Walakanda village in Gangaboda patta.

Lot.	Name of Land.	Extent.
A. R. P.		
10545	Gurukanattahena and Kalluhenakanatta	58 1 19
E 569	Akuretiyahena	2 3 15

Surveyor-General's Office,
Colombo, February 25, 1901.

P. D. WARREN,
for Surveyor-General.

II.
Preliminary plan 5,020.

Lot.	Name of Land.	Extent.
A. R. P.		
10550	Akuretiyahena	13 2 29
D 569	Do.	1 0 23
10551	Tennehena	42 1 36
F 569	Akuretiyahena	0 3 39
		58 1 7

on preliminary plan 5,020; and bounded on the north by Watawala-aredola *alias* Watareka-ela, Henedeniya claimed by Ranasinge Matheshamy and others ($\frac{P. P. 5,020}{I 569}$), the Watawala-aredola, Kollukanattapahalakele claimed by Ranasinge Matheshamy and others ($\frac{P. P. 5,020}{H 569}$), the Watawala-aredola, the Digadeniyadola; on the east by Digadeniya belonging to Crown, Bedde. deniya claimed by Gamage Don Andiris and others, Beddedeniya-atmaga claimed by ditto ($\frac{P. P. 5,020}{N 569}$); on the south by Puwakgahahena belonging to Crown, Henedeniya claimed by Ranasinge Don Siman and others ($\frac{P. P. 5,020}{J 569}$), Tennehena kele belonging to Crown, Akuretiyakale belonging to Crown; on the west by the Watareka-ela *alias* Watawala-aredola, Mahayayehena belonging to Crown ($\frac{P. P. 5,020}{10,544}$).

இல் சிகியம் 5,020.

P. P. 5,020 சிகியமிப்புடை துவிழு :—

கிடிகளிடை.	உயிரெடி கூட.	கிடிகள்.
க. ர. ஸ.		
10550	அகுரெடியகூட	13 2 29
D 569	திம	1 0 23
10551	தைகூட	42 1 36
F 569	அகுரெடியகூட	0 3 39
		58 1 7


මිට මිස්මි-දුනුරට වටවලු ආරේ දෙලු නොහොතු වටයක අභ්‍යන්තර රනයින්ගේ මතෙස්හාමි සහ තවත් අයවල් විසින් අයිතිවාසිකම් කියන හේතු දෙනියද, (P. P. $\frac{5,020}{1569}$), වටවලු ආරේ දෙලු, රනයින්ගේ මතෙස්හාමි සහ තවත් අයවල් විසින් අයිතිවාසිකම් කියන කොලේකිතයෙන් පහල කැල්ලද (P. P. $\frac{5,020}{H 569}$), වටවලු ආරේ දෙලු, දිගදෙනියේ දෙලුද; තැගෙනුමට රුපසන්තක දිග දෙනියද, ගමගේ දෙනීන් අස්ථිරිස් සහ හටත් අයවල් විසින් අයිතිවාසිකම් කිය බැඳීදේ දෙනියද එම අයවල් විසින් අයිතිවාසිකම් කියන බැඳීදෙනියේ අත්මයද (P. P. $\frac{5,020}{N 569}$), දකුණට රුපසන්තක ප්‍රවත්තය හේතු දෙනියද, රනයින්ගේ දෙනී සිමන් සහ තවත් අයවල් විසින් අයිතිවාසිකම් කියන හේතු දෙනියද (P. P. $\frac{5,020}{J 569}$), රුපසන්තක තැන් හේතු හැලේද, රුපසන්තක අකුරුටියේ කැලේද; බස්නාමුරට වටරක්සූ නොහොතු වටවලු ආරේ දෙලුද, රුපසන්තක මහයායේ හේතුද, (P. P. $\frac{5,020}{10,544}$).

P. P. ගෞජයර 5,020 ම. පිරතමයටත තිබූ

ඡණ. ති.	කාණියින්ත පෙයර.	විචාලම්.
		ර. ඩු. ඩ.
10550	අක්‍රුබරට්දියකෙන	13 2 29
D 569	මුද	1 0 23
10551	ජ්‍යෙන්කෙන	42 1 36
F 569	අක්‍රුබරට්දියකෙන	0 3 39
		58 1 7

එල්ලී, වටක්සූ-වට්ටවලු රෝතොල අලලතු වට්ටරක්කෙල, රුසින් කෙ මත්තෙස මායියුම සිලපෝර්කනුම මුරිතතුපෙසම රෝනේතෙනිය (P. P. $\frac{5,020}{I 569}$), වට්ටවලු රෝතොල, රුසින් කෙ මත්තෙස මායියුම සිලපෝර්කනුම මුරිතතුපෙසම කොවුකෙන්තේපාලකෙල (P. P. $\frac{5,020}{H 569}$), වට්ටවලු රෝතොල, තික්තෙනියෙතොල; ක්‍රියාකාරී මායිම තෙතෙනිය, ම කෙ තොන් අන්තිරිස්ම සිලපෝර්කනුම මුරිතතුපෙසම පෙත්තෙතෙනිය, මෙර්සොලඩියවර්ක්ස් මුරිතතුපෙසම පෙත්තෙතෙනියේ අත්මක (P. P. $\frac{5,020}{N 569}$); තෙත්ක්-ඇර්සාට්සික්කුල් ප්‍රවක්කාකෙනා, රුසින් කෙ තොන් සිමනුම සිලපෝර්කනුම මුරිතතුපෙසම රෝනේතෙනිය, ඇර්සාට්සික්කුල් තෙන්නෙකෙන්කෙල, ඇර්සාට්සික්කුල් අක්‍රුබරට්දියකෙල; මෙර්සාට්ටරුකෙල අලලතු වට්ටවලු රෝතොල, ඇර්සාට්සික්කුල් මක්‍යායෝකෙන (P. P. $\frac{5,020}{10,544}$).

[For Tracing see page 5]



Situation : Walakanda village in Gangaboda pattu.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
10550	Akuretiyahena	13. 2. 29
D 569	Do.	1 0 23
10551	Tennehena	42 1 36
F 569	Akuretiyahena	0 3 39

Surveyor-General's Office,
Colombo, February 25, 1901.

P. D. WARREN,
for Surveyor-General.

III.
Preliminary plan 5,020.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
Q 567½	Polkoratuwagawawattadolahena alias Suddrastakagahahena	4 A. 3 R. 28
on preliminary plan 5,020; and bounded on the north by Polkoratuwahena encroached by Don Andiris Wickrama singha (<u>P. P. 5,020 Z 566</u>); on the east by Polkoratuwahena sold by Crown to ditto (T. P. 168,654); on the south by the Gansabhawa road from Puhnlwela to Urugamuwa, Suddrastakagahahena belonging to Crown (<u>P. P. 5,020 P 567½</u>), Suddrastakagahadeniya claimed by Kankanange Kostan and others (<u>P. P. 5,020 E 567</u>), the Gonawaladola.		


මල් සියලුම 5,020.

P. P. 5,020 සියලුමප්‍රාදේ අවබුෂී :—

විමිකවලිය.	ඉඩුමේ නම.	විමිකරණ.
		අ. රු. ප.
Q 567½	පොල්කොරටුවගාවාට්දාලහෙනා වහැනේ දෙලෙළේ සේන නොහෙතුව පුද්ගල්ස්කාගහයහෙන් නෑ	4 A. 3 R. 28
මෙම මිශම්-රුහුරට දෙන් අන්දිරියේ විකුම්සියක විසින් අල්ලාගත තිබෙන පොල්කොරටුවේ සේනය (P. P. <u>5,020 Z 566</u>); කැශයෙනුරට එමඟයට ආණුව විසින් විකුණාපු පොල්කොරටුවේ සේනය (T. P. 168,654); දකුණට පුතුල්ලේ සිට උරුගමුවට යන ගමිසකා පාරදා, රුජසන්තක පුද්ගල් නාක ගහයෙන්ය (P. P. <u>5,020 P 567½</u>), කන්කාන්තාගේ කොස්තන් සහ තවත් අයවල් විසින් අයිතිවාසිකම් කිහිප පුද්ගල්කාගහය දෙනිය (P. P. <u>5,020 E 567</u>), ගෙශකවල දෙලද.		

P. P. කොයිපර 5,020 ම ප්‍රතමයටත්තිල

ත්‍රාණ මූලික.	කාස්ථියින්තා පෙයම්.	විසරගම්.
		අ. රු. ප.
Q 567½	පොල්කොරටුවගාවාට්දාලහෙනා අල්ලතා ස්ථාන මුදලකොන	4 A. 3 R. 28
එල්ලී, වැතකු-ජොජාන් අන්තිරියා විකුම්රාමසික එල්ලීතාන්ත්‍රිප්පොන තුම පොල්කොරටුවේ ගුරුටුවෙකොන (P. P. <u>5,020 Z 566</u>); කිමුකු-මේර්සොල්වියවනුකු ඇරාසර්ට් සියාරාල් විර්කප්පාදා ගුණුම පොල්කොරටුවේ ගුරුටුවෙකොන (T. P. 168,654); තෙතු-පුතුල්වෙන්විවිරුන්ත ස්ථාන කුම්වවුකුප්පොරුම ක්‍රියාවා ගුරුටු, ඇරාසර්ට් සිකුණ්ලා ස්ථාන මුදලකොන (P. P. <u>5,020 P 567½</u>), කණකාන්තේ කොස්තන්තුම සිලපෝර්කුම මුරිත්තු පෙශම ස්ථාන මුදලකොන (P. P. <u>5,020 E 567</u>), කොණවල තොල.		



Lot Q 567½ called Polkoratuwagawawattadolahena, in extent 4A. 3R. 28P., situated in Walakanda village in Gangaboda patti.
Surveyor-General's Office,
Colombo, February 25, 1901.

P. D. WARREN,
for Surveyor-General.